

ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, සාමාජිකයන්ගේ අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතේ 31 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ජරකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශන වලින්, 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වීම.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01 හි විධිවිධානයන්ට අනුකූල වීමෙන් තොරව රු. 141,920 ක සාමාජික ගාස්තු මුදල් පදනම මත ගිණුම්ගත කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2012 වර්ෂය සඳහා ගෙවන ලද රු. 24,265 ක් වූ සම්මන්ත්‍රණ වියදම් පෙර කාලපරිච්ඡේදයට අදාළ විෂයයක් ලෙස සලකනු වෙනුවට සමාලෝචිත වර්ෂය සඳහා ආදායමට අයකර තිබුණි.
- (ආ) ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සඳහා ලැබුණු රු. 14,000 ක මුදලක් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදායම් ගිණුමට බැර කරනු වෙනුවට රු. 10,000 ක් හා රු.4,000 ක් පිළිවෙලින් පරිත්‍යාග ගිණුමට හා සම්මන්ත්‍රණ ආදායම් ගිණුමට බැර කර තිබුණි.

2.3 නීති, රීති හා රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනත උපලේඛන “ඒ”(5)(2) වගන්තිය	පසුගිය වර්ෂ දෙකක් සඳහා ආයතනයේ සාමාජිකයන් 05 දෙනෙකු සාමාජික මුදල් නොගෙවන ලද නමුත් එම සාමාජිකයන්ගේ නම් සාමාජික ලේඛනයෙන් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.
(ආ) 2014 ජනවාරි 06 දිනැති පාලක සභා තීරණය	රු. 250,000 බැගින් වූ ස්ථාවර තැන්පත් ගිණුම් 2 ක් සඳහා ජංගම ගිණුමෙන් රු. 500,000 ක් මාරු කිරීමට සභාව තීරණය කර තිබුණද සමාලෝචිත වර්ෂය තුළදී එය ක්‍රියාත්මක කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු. 561,874 ක ශුද්ධ අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 143,801 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලවල රු. 418,073 ක වර්ධනයක් දැක්වුණි. සම්මන්ත්‍රණ සම්මුඛ සාකච්ඡා හා පාඨමාලා වලින් ආදායම සැලකිය යුතු ලෙස වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලවල මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතේ 4 වගන්තියේ සඳහන් කර ඇති පරිදි පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමට සමාලෝචිත වර්ෂය තුළදී පියවර ගෙන නොතිබුණි.

- (අ) පුස්තකාල පිහිටුවීම හා පවත්වා ගැනීම මගින් තක්සේරු විද්‍යාවට අදාළ හෝ සම්බන්ධිත දැනුම අත්කරගැනීම, ව්‍යාප්ත කිරීම හා හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම.
- (ආ) ආයතනයේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලැබීමේ විභාග පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වීම හා සපයා දීම සහ එම විභාග සඳහා අධ්‍යයන පාඨමාලා සපයා දීම හෝ අනුමත කිරීම සහ දේශන හා විභාග සඳහා නිරත වීම හා පාරිශ්‍රමික ගෙවීම.

4.2 ආර්ථික නොවූ ගනුදෙනු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල පිළිබඳ මූලික වැඩ සඳහා දරන ලද රු. 342,400 ක මුදලක් 2009 වර්ෂයේ සිට කෙටි ගෙන යන වැඩ යටතේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ගත කර තිබුණි. කෙසේ වුවද, නිශ්චිත කාලපරිච්ඡේදය තුළ දී ඉඩමේ එම ගොඩනැගිල්ල ඉදි කිරීමට ආයතනයට නොහැකිවීම හේතුවෙන් බදු ගිවිසුම අවලංගු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය (UDA) තීරණය කර තිබුණි. එබැවින් ඒ සඳහා දරන ලද වියදම එල රහිත වී තිබුණි. මෙම කාර්යය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් විකල්ප ඉඩමක් කොළඹින් ලබා දුන් බව ආයතනයේ සභාපති විසින් මා වෙත දන්වා තිබුණද, මේ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) 2013 හා 2014 වර්ෂ තුළදී ආයතනය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පුද්ගලික සමාගමකට රු. 31,500 ක මුදලක් ගෙවා තිබුණි. එසේ වුවද එම පුද්ගලික සමාගම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගෙවන ලද මුදල එල රහිත වී තිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/ 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව, 2014 වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රකාශන මාස 08 ක ප්‍රමාදයකින් පසුව 2015 සැප්තැම්බර් 28 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර පසුව සංශෝධනය කර 2016 අප්‍රේල් 01 දින නැවත ඉදිරිපත් කර තිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පාලන ක්ෂේත්‍රය	නිරීක්ෂණ
-----	-----
(අ) ගිණුම්කරණය	- ගිණුම්වල වර්ගීකරණ දෝෂ කීපයක් විය.
(ආ) අයවැය ලේඛනය	- අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.